

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

කරව්ව ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට කරව්ව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ.

සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

(ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වැඩ අවසන් නොවූ ඉදිකිරීම් 30කට අදාල රු.50,610,461ක ඇස්තමේන්තුගත පිරිවැය ණයහිමියන් ලෙස ගිණුම්ගත කර තිබුණි.	එම කාර්යයන්වලින් 06ක් පමණක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඉතිරි සියළු කාර්යයන් අවසන් වී ඇති බව.	ගිණුම් නිවැරදිව පිළියෙල කළ යුතුය.
(ආ) භෞතිකව දක්නට නොමැති එකතුව රු. 4,025,248ක අයිතමයන් 06ක් ජංගම නොවන වත්කම් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.	ඉදිරි කාලයේදී ස්ථාවර වත්කම්වලින් අඩුකර දැක්වීමට කටයුතු කරන බව.	මූල්‍ය ප්‍රකාශන නිවැරදිව පිළියෙල කළ යුතුය.
(ඇ) පරිත්‍යාග ලෙස ලැබී තිබූ නමුත් සභාවට පවරා නොගත් එකතුව රු. 32,835,420 ක් වූ මෝටර් ග්‍රේඩරය සහ වාහන 02ක් ජංගම නොවන වත්කම් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.	පවරා ගැනීමට කටයුතු කරමින් පවතින බව.	-එම-
(ඈ) සභාවේ කාර්යාල ගොඩනැගිල්ල සහ භාවිතා කරනු ලබන වාහන 10ක වටිනාකම සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් තක්සේරු කර ගිණුම්ගත කර නොතිබුණි.	තක්සේරු කිරීමට කටයුතු කරමින් පවතින බව.	ගිණුම් නිවැරදිව පිළියෙල කළ යුතුය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති හා රෙගුලාසිවලට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ XXIV පරිච්ඡේදයේ 04 වගන්තිය	නිලධාරියෙකුගෙන් අයවිය යුතුව පැවැති රු.23,105ක සේවක ණය ශේෂය පසුගිය වර්ෂ 12ක සිට අයකිරීමට පියවර ගෙන නොතිබුණි.	නිවැරදිව කටයුතු කරනු ලබන බව.	ආයතන සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළයුතුය.
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 571(1), (2) හා (3)	වර්ෂ 02කට වඩා පැරැණි එකතුව රු.1,542,953 ක් වූ කල් ඉකුත් වූ තැන්පතු 23ක් සභාව විසින් අදාල පුද්ගලයින්ට ආපසු ගෙවා නිරවුල් කිරීමට හෝ ආදායමට	අදාල මුදල් ලබාගන්නා ලෙසට දැනුම් දී ඇති අතර ඇතැම් ඒවා ගෙවා	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.

මාරුකිරීමට ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

නිරවුල් කිරීමට කටයුතු කරමින් පවතින බව.

(ඇ) නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ 2021 ජූලි 08 දිනැති අංක 2235/54 දරන I කොටසේ 11වැනි කරුණ පදිංචි සහතික ලබානොගත් ගොඩනැගිලි 08කට කාලය දීර්ඝ කිරීම් ප්‍රමාද ගාස්තු රු.1,694,370ක් අයකිරීමට පියවර ගෙන නොතිබුණි.

පිළිතුරු ලබාදී පනතේ විධිවිධාන ප්‍රකාරව, ප්‍රමාද ගාස්තු අයකිරීමට කටයුතු කළයුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු. 260,176,108 ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 160,146,101 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

සභාව විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු	31,085,553	105,507,242	44,477,067	61,030,175	31,318,748	87,151,895	12,475,045	74,676,850
කුලී	175,453,400	133,305,504	125,517,356	7,788,148	161,309,534	78,438,208	66,604,905	11,833,303
බලපත්‍ර ගාස්තු	9,934,150	11,296,599	11,296,599	-	9,637,100	10,626,024	10,626,024	-
වෙනත් ආදායම්	23,397,050	64,069,764	63,707,514	362,250	89,670,566	122,292,771	121,264,921	1,027,850
එකතුව	239,870,153	314,179,109	244,998,536	69,180,573	291,935,948	298,508,898	210,970,895	87,538,003

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

විගණන නිරීක්ෂණය

වර්ෂ 01 සිට 06කට අධික කාලයක සිට ඉඩම්, ඉදිකළ නිවාස හා ගොඩනැගිලි ආදියෙන් අයවිය යුතු හිඟහිටි වරපනම් බදු ශේෂය රු. 70,619,462 ක් වූ අතර වර්ෂ 01ත් වර්ෂ 10ත් අතර කාලයක් පැරැණි හිඟහිටි බදු, කඩකුලී හා විවිධ ගාස්තු එකතුව රු. 8,200,400 ක ශේෂයක්ද පැවැතුණි.

සභාවේ අදහස් දැක්වීම

හිඟ ආදායම් අයකිරීමට කටයුතු සිදුකරමින් පවතින බව.

නිර්දේශය

හිඟ ආදායම් කඩිනමින් අයකර ගැනීමට ඵලදායී පියවර ගතයුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

(අ) දේශීය ණය සංවර්ධන අරමුදලට ගෙවිය යුතු ණය ශේෂ එකතුව රු.2,274,784ක් පසුගිය වර්ෂ 07කට වඩා අධික කාලයක සිට නිරවුල් කර නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

නිරවුල් කිරීමට පියවර ගන්නා බව.

නිර්දේශය

ණය මුදල නිරවුල් කිරීමට පියවර ගත යුතුය.

(ආ) සභාව සතු කඩකාමර 16ක් සහ ඉඩම් 10ක් කුලියට හෝ බදුදීමට වර්ෂයකට අධික කාලයක සිට පියවර ගෙන නොතිබුණි.

පිළිතුරු ලබාදී නොමැත.

කුලියට හෝ බදු දීමට පියවර ගත යුතුය.

(ඇ) කුලී ගිවිසුම්වල කොන්දේසි අංක 03ට පටහැනිව කුලීහිමියන් 48ක් විසින් සභාවේ අනුමැතියකින් තොරව ස්ථිර ගොඩනැගිලි ඉදිකර තිබුණි.

ඉදිරි කාලයේ ක්‍රියාමාර්ග ගනු ලබන බව.

කුලීහිමියන්ට විරුද්ධව සුදුසු ක්‍රියාමාර්ග ගතයුතුය.

(ඈ) 2020 වර්ෂයේ කන්ඩාවලෙයි ආයුර්වේද ගොඩනැගිල්ල රු.2,204,467ක පිරිවැයකින් එහි ඉදිකිරීම් කොටසක් පමණක් සම්පූර්ණ කර අතහැර දැමීමෙන් එම ගොඩනැගිල්ල හානියට පත්වී තිබුණි.

මේ පිළිබඳව වාර්තා ලබාගෙන ක්‍රියාමාර්ග ගනු ලබන බව.

ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් ඉදිකර භාවිතා කිරීමට පියවර ගතයුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

(අ) 2017 වර්ෂයේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ රු. 4,090,488 ක පිරිවැයකින් උමයාල්පුරෙහි ඉදිකළ කාබනික පොහොර සැකසීමේ ව්‍යාපෘතිය පසුගිය වර්ෂ 07ක සිට නිෂ්කාර්යව පැවැතුණි.

සභාවේ අදහස් දැක්වීම

වෙනත් ස්ථානයක පරිශ්‍රය සකස් කර ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව.

නිර්දේශය

වත්කම් ප්‍රශස්ථ මට්ටමින් උපයෝජනය කිරීමට පියවර ගතයුතුය.

(ආ)	පසුගිය වර්ෂයන්හි ඉදිකළ රු.11,985,930ක මූලධන ව්‍යාපෘති 04ක් වර්ෂ 07කට අධික කාලයක සිට නිෂ්කාර්යව පැවැතුණි.	උපයෝජනය කිරීමට පියවර ගනු ලබන බව.	-එම-
(ඇ)	සමාලෝචිත වර්ෂයේ රු. 39,872,130ක කොන්ත්‍රාත් වටිනාකමකට ඉදිකළ කිලිනොච්චි මහජන පුස්තකාලය වර්ෂයක් ඉකුත් වී වර්තමානය වන විටත් උපයෝජනය කිරීමට පියවර ගෙන නොතිබුණි.	අතිරේක කාර්යයන් තවදුරටත් සිදුකිරීමට පවතින බව.	-එම-
(ඈ)	සභාව විසින් වර්ෂ 05කට අධික කාලයක සිට භාවිතා කළ වාහන 09ක් සහ අක්කර 354ක වපසරියකින් යුත් ඉඩම් 104ක් සභාවට පවරා ගැනීමට පියවර ගෙන නොතිබුණි.	හිමිකාරීත්වය මාරු කර ගැනීමට කටයුතු කරමින් පවතින බව.	වත්කම්වල හිමිකාරීත්වය නිරවුල් කර ගතයුතුය.
(ඉ)	2016 වර්ෂයේදී පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ ඉදිකළ වන්තෙරික්කුලම සංචාරක මධ්‍යස්ථානය සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් සංචාරකයින්ට සුදුසු පරිදි සකස් කර නොතිබූ අතර මේ සඳහා වැයකළ රු. 4,790,078ක් අනාර්ථික වියදමක් බවට පත්වී තිබුණි.	මේ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබන බව.	වත්කම් ප්‍රශස්ථ මට්ටමින් උපයෝජනය කිරීමට පියවර ගතයුතුය.
(ඊ)	වාහන සහ එහි කොටස් 20ක් වර්ෂ 01 සිට 10ක කාලයක් අකර්මන්‍ය වී පැවැති අතර ඒවා අළුත්වැඩියා කර නැවත භාවිතා කිරීමට හෝ නැතහොත් ඉවත් කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	කොටස් වශයෙන් අළුත්වැඩියා සිදුකිරීමට කටයුතු කරමින් පවතින බව.	වත්කම් අභාවිතව නොතැබිය යුතුය.